

කොවිඩ් 19 සති පාසල

ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය - 10 ශ්‍රේණිය

ගණුදෙනු ගිණුම්කරණ සමීකරණයට බලපාන ආකාරය

1. වසන්ත විසින් ආරම්භ කරන ලද ව්‍යාපාරයේ මාර්තු මාසයට අදාළ ගණුදෙනු කිහිපයක් පහත දැක් වේ

- මාර්තු 1 - රු 500,000ක ප්‍රාග්ධනය යෙදවූවා
- මාර්තු 3 -රු 100,000ක භාණ්ඩ තොග මිලට ගත්තා
- මාර්තු 8 - කඩකුලි ලෙස රු 20,000ක් ගෙව්වා
- මාර්තු 15 - රු 200,000ක බැංකු නයක් ලබා ගත්තා
- මාර්තු 20 - ණයට විකුණුම් 50,000
- මාර්තු 25 - නාලක ස්ටෝර්ස් වෙතින් රු 30,000ක බඩු තොගයක් ණයට ගත්තා
- මාර්තු 30 - බැංකු ණය වාරිකය රු 10,000ක් ගෙව්වා

ඉහත ගණුදෙනු “වත්කම් = හිමිකම් + වගකීම්” යන ගිණුම්කරණ සමීකරණය යටතේ පහත ආකාරයට දැක්විය හැක

	වත්කම්	=	ප්‍රාග්ධනය(හිමිකම්)	+	වගකීම්
මාර්තු 1	+ මුදල් 500,000	=	+ ප්‍රාග්ධනය 500,000	+	
මාර්තු 3	- මුදල් 100,000 + බඩු තොග 100,000	=		+	
මාර්තු 8	- මුදල් 20,000	=	- කඩකුලි වියදම් 20,000	+	
මාර්තු 15	+ මුදල් 200,000	=		+	+ බැංකු ණය 200,000
මාර්තු 20	-බඩු තොගය 50,000 + ණය ගැතියෝ 50,000	=		+	
මාර්තු 25	+ බඩු තොගය 30,000	=		+	+ ණය හිමි 30,000
මාර්තු 30	- මුදල් 10,000	=		+	-බැංකු ණය 10,000

සැ.යු. -ව්‍යාපාරයක ආදායම් හා වියදම් අයිතිකරුගේ හිමිකමට (ප්‍රාග්ධනයට) බලපායි. ආදායම හිමිකමට එකතුවන අතර වියදම් හිමිකමෙන් අඩු වේ

Mrs.Wathsala wijerathna,Basnagala m.v.

COVID 19 සති පාසල

10 ශ්‍රේණිය - ව්‍යවසායකත්ව අධ්‍යයනය

❖ කුඩා පරිමාණ ව්‍යාපාර සාර්ථක කර ගැනීමට ගතහැකි ක්‍රියාමාර්ග

- ව්‍යාපාරික කටයුතු සඳහා නිවරදි සැලසුම් සැකසීම හා ඒවාට අනුව ක්‍රියාත්මක වීම.
- ප්‍රවීණයන්ගෙන් අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් ලබා ගැනීම.
- ගනුදෙනු නිවරදිව වාර්තා කිරීම.
- බාහිර පරිසරයේ ඇතිවන වෙනස්කම් හඳුනා ගැනීම හා අවශ්‍ය ප්‍රතිචාර දැක්වීම.
- ව්‍යාපාරිකයාගේ පෞද්ගලික ජීවිතය ව්‍යාපාර කටයුතු වලින් වෙන්කොට තැබීම.
- වෙළඳපල පහසුකම්, ණය පහසුකම්, පර්යේෂණ කටයුතු ආදී කාර්ය සඳහා උදව්වන රාජ්‍ය ආයතනවල සහය ලබා ගැනීම.
- යහපත් මානව සම්බන්ධතා පවත්වා ගැනීම.

අභ්‍යාස :- පෙළපොත පිටු අංක 51, ක්‍රියාකාරකම 03 සම්පූර්ණ කිරීම.

(10 ශ්‍රේණිය පෙළපොත පිටු අංක 51 හොඳින් අධ්‍යයනය කරන්න)

Mr.INDIKA BAMBARAGAMA - KALYANI M.V.

